

මාධ්‍ය නිවේදනය

මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන සැලැස්ම: ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තය පරිවර්තනය කිරීමේ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ මෙහෙවර

ආචාර්ය අජිත් රවින්ද්‍ර ද මෙල්, සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව

2025 ජනවාරි 2 වන දින සිට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ධුරයේ රාජකාරිය භාර ගැනීමෙන් පසු අභිලාෂකාමී මෙහෙවරක් ඉටු කිරීමට මම අදිටන් කර ගතිමි: ඒ මෙහෙවර නම් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය කේන්ද්‍රීය නොවන මූල්‍ය සේවාවක සිට ජාතික ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවේ සහ සමාජ ස්ථාවරත්වයේ කේන්ද්‍රීය පදනමක් බවට පරිවර්තනය කිරීමයි. මාගේ මෙහෙවර හුදෙක් රක්ෂණ ව්‍යාප්ති පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉහළ නැංවීම පිළිබඳව පමණක් නොව, සෑම පුරවැසියෙක්ම, පවුලක්ම සහ ව්‍යාපාරයක්ම අනපේක්ෂිත අවදානම්වලින් ආරක්ෂා වන, සම්පූර්ණයෙන්ම රක්ෂිත, මූල්‍ය සාක්ෂරතාවයෙන් යුත්, අනාගතයට මුහුණ දීමට සූදානම් වූ සමාජයක් ඇති කිරීමයි.

ගැඹුරු නියාමන, තාක්ෂණික සහ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලින් යුක්ත ගමනක් අප ඉදිරියේ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙහි අරමුණ වන්නේ නවීන, විනිවිදභාවයෙන් යුතු සහ ශක්තිමත් නියාමන පරිසරයක් ස්ථාපිත කිරීමයි. එමගින් කර්මාන්තය තුළ නවෝත්පාදනය සහ තිරසාර වර්ධනය ඇති කරන අතරම මහජනතාවගේ පූර්ණ විශ්වාසය දිනා ගැනීම අපේක්ෂා කරයි. මෙය මූලික උපායමාර්ගික සාධක තුනක් මත ගොඩනැගුණු විස්තීර්ණ සැලැස්මකි: දැනුවත් කිරීම මගින් මහජනතාව සවිබල ගැන්වීම, ඩිජිටල්කරණය තුළින් මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සහ ගෝලීය හොඳම භාවිතයන් අධ්‍යයනය සහ භාවිතය හරහා අපගේ නියාමන රාමුව උසස් කිරීම.

I සාධකය: මූල්‍යමය සූදානමක් සහිත සංස්කෘතියක් බිහි කිරීම

ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාප්තිය දැනට 1.1%ක් පමණ වේ. මෙම සංඛ්‍යාව මගින් පිළිබිඹු වන්නේ වෙළෙඳපොළ අභියෝගයන් පමණක් නොව, මහජනතාව අතර පවතින අඩු මූල්‍ය සහ අවදානම් සාක්ෂරතාව වැනි ගැඹුරු සමාජ යථාර්ථයන් වේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට තිබෙන ප්‍රධාන අභියෝගවලින් එකක් වන්නේ ජනතාව රක්ෂණය පිළිබඳ සිතන ආකාරයයි. වසර ගණනාවක් පුරාවට රක්ෂණය බොහෝ විට සංකීර්ණ දෙයක් ලෙස හෝ ධනවතුන් සඳහා පමණක් පවතින දෙයක් ලෙස සලකනු ලැබ ඇත. මේ හේතුව නිසා, බොහෝ දෙනෙකු තවමත් රක්ෂණයේ නියම වටිනාකම හෝ මූල්‍ය අවදානම්වලින් ඔවුන්ව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ මූල්‍ය හා අවදානම් පිළිබඳ සාක්ෂරතාවය නොමැතිකම හේතුවෙන් අපේ ජනගහනයෙන් සුළු කොටසක් පමණක් රක්ෂණය වී සිටීමයි.

රට පුරා විවිධ ප්‍රජාවන් වෙත ළඟා වීම සඳහා කෙරෙන කටයුතු තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ විසින් ප්‍රාදේශීය මට්ටමේ ජනතාව සඳහා මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග ද සහයෝගයෙන් කටයුතු කරන ලදී.

“සුරක්ෂිත අනාගතයක් සඳහා සියල්ලන්ටම රක්ෂණය” මහා පරිමාණ දැනුවත් කිරීමේ වැඩසටහන්

ඉහත කී අභියෝගවලට මුහුණ දීම සඳහා මාගේ ප්‍රධාන ප්‍රමුඛතාවය ලබා දෙන්නේ රක්ෂණය පිළිබඳ දැනුවත්භාවය සෘජුවම ජනතාව වෙත, විශේෂයෙන්ම ග්‍රාමීය හා අවම පහසුකම් සහිත ප්‍රජාවන් වෙත ගෙන යන දීර්ඝකාලීන, ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමයි. සරළ, අදාළ කරගත හැකි සහ සෑම දෙනාටම ප්‍රවේශ විය හැකි දෙයක් බවට රක්ෂණය පත් කිරීම මෙහි අරමුණයි. මූල්‍ය සැලසුම්කරණය සහ රක්ෂණය සුරක්ෂිත අනාගතයක අත්‍යවශ්‍ය කොටස් වන්නේ මන්ද යන්න පිළිබඳ ජනතාවට අවබෝධ කර දීම සඳහා අපි පාසල්, ප්‍රජා කණ්ඩායම්, මාධ්‍ය සහ දේශීය රාජ්‍ය ආයතන සමග කටයුතු කරන්නෙමු.

මෙය කෙටිකාලීන ව්‍යාපෘතියක් නොව, අපගේ ජනතාව සහ රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන දීර්ඝකාලීන සම්පත් ආයෝජනයකි. දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම මගින් සෑම පුරවැසියෙකුටම වඩා යහපත් මූල්‍ය තීරණ ගැනීමට, ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීමට සහ අසනීප, අනතුරු හෝ ස්වභාවික විපත් වැනි අනපේක්ෂිත සිදුවීම්වලින් වඩාත් පහසුවෙන් යථා තත්ත්වයට පත්වීමට අපට උපකාර කළ හැකිය.

දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අරඹමින් 2025 ජුනි මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ පැවති සමාරම්භක වැඩසටහන, ඉන් පසුව 2025 ඔක්තෝබර් මාසයේදී යාපනය සහ කිලිනොච්චිය ඇතුළු උතුරු පළාතේ සාර්ථකව පැවැත්වූ වැඩසටහන් මෙම කැපවීම සම්බන්ධයෙන් බලවත් සාක්ෂි සපයයි. මෙම වැඩසටහන්වලට බොහෝ කරුණු ආවරණය කරන මාර්ග සංදර්ශන (roadshows) මෙන්ම, රජයේ නිලධාරීන්, පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව සඳහා වන අන්තර්ක්‍රියාකාරී වැඩමුළු ද ඇතුළත් වේ. මෙම සෘජු මැදිහත්වීමේ සහ ප්‍රජා මට්ටමේ දැනුවත්භාවයේ දැඩි අවශ්‍යතාවය ඉස්මතු කරමින් සහභාගීවන්නන් මේ සම්බන්ධයෙන් ඉතා ධනාත්මකව

ප්‍රතිචාර දක්වා ඇත. මෙම ගම්‍යතාවය මත ගොඩනැගෙමින්, රක්ෂණ ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින තෝරාගත් දිස්ත්‍රික්කවල ලබන වසරේදී ද මෙවැනිම දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට බලාපොරොත්තු වේ. එමගින් මූල්‍යමය සුදානමේ පණිවිඩය රටේ සෑම කොනකු වෙතම ළඟා වන බව සහතික කිරීම අපගේ අරමුණයි. මහජන අවබෝධය සහ රක්ෂණය කෙරෙහි තිබෙන විශ්වාසය ශක්තිමත් කිරීමේ සාමූහික ප්‍රයත්නයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, ශ්‍රී ලංකා රක්ෂණ තැරැව්කරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සමග සමීප සහයෝගීතාවයෙන් යුතුව මෙම ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යනු ඇත.

ජාතික විෂය මාලාවට රක්ෂණය ඇතුළත් කිරීම

රක්ෂණ සාක්ෂරතාවය සමාජ වටිනාකමක් ලෙස තහවුරු වන බව සහතික කිරීම සඳහා අවදානම් කළමනාකරණය සහ මූල්‍ය ආරක්ෂණය යන මූලික සංකල්ප රජයේ පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග තීරණාත්මක සහයෝගීතාවයක් ආරම්භ කර ඇත්තෙමු. අපගේ යෝජනාව මගින් මෙම මූලික මූලධර්ම 5 ශ්‍රේණියේ තරම් මුල් අවධියේදී සිසුන්ට හඳුන්වා දීමට නිර්දේශ කරනු ලැබේ.

එහි තාර්කිකත්වය පැහැදිලිය: එනම් ගණිතය, ජීව විද්‍යා විෂයයන් සහ වාණිජ්‍යය වැනි දැනට පවතින විෂය ධාරාවන් සමග අනුගත වන පරිදි, ආයුගණක විද්‍යාව, ප්‍රතිරක්ෂණය සහ ආයෝජන වැනි සංකල්ප ඉගැන්වීම මගින් අපි මූල්‍යමය වශයෙන් දැනුවත් සහ රක්ෂණ කර්මාන්තය තුළ විශේෂිත වෘත්තීය භූමිකාවන් භාර ගැනීමට සුදානම් තරුණ පරපුරක් නිර්මාණය කරමින් සිටින්නෙමු. මෙම විෂය මාලා සංවර්ධන මූලපිරීම යනු දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම පමණක් නොව, ඉදිරි දශක ගණනාවක් පුරා මෙම අංශය ඉදිරියට ගෙන යන තිරසර, දක්ෂතාවන්ගෙන් සපිරි පරම්පරාවක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත් මහා පරිමාණ ප්‍රයත්නයකි.

හෙට දවසේ නායකයන් පෝෂණය කිරීම: අන්තර් විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරඟය

පාසල් විෂය මාලා සංවර්ධනය සඳහා දරන ප්‍රයත්නයන්ට අමතරව ශ්‍රී ලංකා රක්ෂණය නියාමන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල ප්‍රජාව සමග ද සක්‍රීයව කටයුතු කිරීම අරඹා ඇත. රක්ෂණය, අවදානම් කළමනාකරණය, මූල්‍ය සාක්ෂරතාව සහ වෙනත් පොදු අංශ කෙරෙහි අවධානය යොමු කරන අන්තර් විශ්වවිද්‍යාල ප්‍රශ්න විචාරාත්මක තරඟයක් අපි සංවිධානය කරමින් සිටින්නෙමු. මෙහි අරමුණු දෙකකි: එනම් උපාධි අපේක්ෂකයින් අතර බුද්ධිමය වශයෙන් උනන්දුව ඇති කිරීම සහ නූතන ගෝලීය මූල්‍ය භූ දර්ශනයේ සංකීර්ණතාවයන් මෙහෙයවීමට අත්‍යවශ්‍ය වන මිළඟ පරම්පරාවේ අදහස් ලොවට හඳුන්වා දෙන්නන් හඳුනා ගැනීම සහ පෝෂණය කිරීමයි. තවදුරටත්, දැනුම බෙදාගැනීමේ ආරාධිත දේශන සහ ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා සහයෝගය ලබා දීම තුළින් අපගේ විශ්වවිද්‍යාලවල නායායාත්මක නිමැවුම් රක්ෂණ කර්මාන්තයේ ගතික සහ සැබෑ ලෝකයේ අවශ්‍යතාවලට අනුකූලව පවතින බව අපි සහතික කරන්නෙමු.

ඊ පුවත් පත්‍රිකාව

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඊ පුවත් පත්‍රිකාව ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තුළ සිදු වන ප්‍රධාන යාවත්කාලීන කිරීම්, කර්මාන්තයේ විදසුන් සහ නියාමන සංවර්ධනයන් බෙදාගැනීම සඳහා වන ගතික වේදිකාවක් ලෙස ක්‍රියාත්මක වේ. රක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ගෙන ඇති නවතම මූලපිරීම්, ප්‍රතිපත්තිමය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, ශ්‍රී ලංකා රක්ෂණ තැරැව්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ආයුගණක සංගමය (AASL), ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය සහ ශාස්ත්‍රීය ප්‍රජාව ඇතුළු සියළුම පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ සම්බන්ධ කර ගැනීම මෙහි අරමුණයි. මෙම ඩිජිටල් ප්‍රකාශනය තුළින් අපි දැනුම බෙදාගැනීම, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සහ කර්මාන්තය පුරා සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරමු. අවසානයේදී, මෙම මූලපිරීම මගින් මනාව දැනුවත් වූ සහ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සමාජයක් ගොඩනැගීමට දායක වේ.

II සාධකය: ඩිජිටල්කරණය තුළින් මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කර ගැනීම

ගෝලීය රක්ෂණ කර්මාන්තය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතින අතර ශ්‍රී ලංකාව එහි පෙරමුණ ගත යුතුව ඇත. ඩිජිටල්කරණය යනු කාර්යක්ෂමතාවයෙන් ඔබ්බට ගිය දෙයකි; එමගින් ආරක්ෂාව, නිරවද්‍යතාව, විනිවිදභාවය සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කරයි. මාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභා විසින් රක්ෂණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ බලපෑමක් ඇති ඩිජිටල් මූලපිරීම් කිහිපයකට ප්‍රමුඛතාවය ලබා දී ඇත.

ශ්‍රී ලංකා රජය, එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සහ ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගයෙහි දක්වා ඇති පරිදි ඩිජිටල්කරණය සිය ජාතික සැලැස්මේ කේන්ද්‍රීය කොටසක් බවට පත් කර ඇත. ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්බන්ධතාව පුළුල් කිරීම සහ නව තාක්ෂණයන්ට සහාය වීම මගින් රජය වඩාත් සමාජගත, කාර්යක්ෂම සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

මෙම සන්දර්භය තුළ රක්ෂණ කර්මාන්තය විසින් ඩිජිටල් පරිවර්තනය වඩාත් පූර්ණ ලෙස වැළඳ ගත යුතුය ඇතැම් සමාගම් දියුණු තාක්ෂණයන් යොදා ගැනීම අරඹා ඇතත්, මෙහෙයුම් ඉහළ නැංවීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා තවමත් සැලකිය යුතු අවස්ථා ඉතිරිව තිබේ. ඩිජිටල් මෙවලම් සහ කෘත්‍රීම බුද්ධිය (AI) මත පදනම් වූ තොරතුරු තාක්ෂණ පද්ධති උපයෝගී කර ගැනීමෙන්, රක්ෂණකරුවන්ට නිෂ්පාදන පුද්ගලාරෝපණය කිරීමට, වඩාත් ඵලදායී ලෙස වංචාවන් හඳුනා ගැනීමට සහ හිමිකම් පැමිණිලි කිරීමට හැකි වන අතර එමගින් වේගවත්, වඩාත් විනිවිදභාවයෙන් යුතු සහ පාරිභෝගික-හිතකාමී සේවාවන් ලබා දිය හැකිය.

මහජනතාව අතර රක්ෂණ සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ ආයතනය විසින් ආකර්ෂණීය සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සංවර්ධනය කිරීම ඇතුළුව ඩිජිටල් දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් ද ගෙන ඇත.

මෝටර් රථ රක්ෂණය ඩිජිටල්කරණය කිරීම: දත්ත ගබඩාව සහ ඊ-කාඩ්පත් පද්ධතිය

මෝටර් රථ රක්ෂණය යනු රක්ෂණ ක්ෂේත්‍රය සමග මහජනතාව නිරන්තරයෙන්ම අන්‍යෝන්‍යව ක්‍රියා කරන අංශයයි. මෝටර් රථ රක්ෂණ තොරතුරු මධ්‍යගත ලෙස ස්ථාපිත කිරීමෙන් ජාතික මෝටර් රථ රක්ෂණ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ප්‍රබල පියවර ගනිමින් සිටී. මෙය සියළුම මෝටර් රථ රක්ෂණ ඔප්පු සඳහා තනි, සත්‍ය තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරනු ඇත. එමගින් නීතිය බලාත්මක කිරීම, හිමිකම් කළමනාකරණය සහ රක්ෂණ වංචා වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය වන, ක්ෂණික සත්‍යාපන හැකියාවන් ලබා දෙනු ඇත. නිවැරදි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි තොරතුරු සහතික කිරීම මගින් විනිවිදභාවය වැඩි දියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මෝටර් රථ රක්ෂණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සිදු කරනු ඇත.

මෙම මූලපිරීම, වෙහෙසකර භෞතික ලේඛන වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ ඊ-කාඩ්පත් හඳුන්වාදීම සමග සම්බන්ධ කර ඇත. ක්ෂණිකව හා එදාදින ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත ඩිජිටල් ටැබ්ලට් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියක් රක්ෂණ සමාගම් සමග සහයෝගයෙන් ආරම්භ කර ඇත. මෙම උපකරණ මගින් නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්ට ඕනෑම මෝටර් රථ රක්ෂණ ඔප්පුවක වලංගුභාවය ක්ෂණිකව සත්‍යාපනය කිරීමට හැකි වන අතර, වංචනික ඔප්පු පිළිබඳ සිදුවීම් විශාල ලෙස අඩු කරගත හැකි වනු ඇත. එමෙන්ම, අනතුරුවලට ලක් වූවන්ට හිමි වන්දි ඉක්මනින් ලැබෙන බවට එමගින් වගබලා ගත හැකි වනු ඇත.

ඩිජිටල් ඒකාබද්ධතාව තුළින් සෞඛ්‍ය රක්ෂණය වැඩි දියුණු කිරීම

ඩිජිටල් තාක්ෂණය මගින් සෞඛ්‍ය රක්ෂණයට අදාළ වැඩිදියුණු කිරීම් රැසක් ගෙන ඒමට හැකියාව ඇත. රෝග සඳහා සම්මත කේතීකරණය, විද්‍යුත් සෞඛ්‍ය වාර්තා සහ කෘත්‍රීම බුද්ධි මෙවලම් භාවිත කිරීම මගින් රක්ෂණ සමාගම්වලට අවදානම් පිළිබඳ වඩා හොඳින් අවබෝධ කර ගැනීමට, හිමිකම් පෑම් ඉක්මනින් සමථයකට පත් කිරීමට සහ එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍ය සැලසුම් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. නිවැරදි වෛද්‍ය දත්ත වෙත ක්ෂණිකව ප්‍රවේශ වීමට හැකි වීමෙන් වැරදි අවම කිරීමට, වංචා වැළැක්වීමට සහ රෝග නිවාරණ ප්‍රතිකාර සහ සෞඛ්‍ය ගැටළු කල්තියා හඳුනා ගැනීම වැනි සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ.

රෝග සඳහා සම්මත කේතීකරණ පද්ධතියක් සහ විද්‍යුත් සෞඛ්‍ය වාර්තා රෝහල් හරහා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෑතකදී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීය. රක්ෂණ සමාගම් විසින් නිවැරදි හා තර්කානුකූල වෛද්‍ය දත්ත වෙත ප්‍රවේශ වීම, හිමිකම් ලබා දීමේ ක්‍රියාවලිය, අවදානම් තක්සේරු කිරීම සහ පුද්ගලාරෝපිත සෞඛ්‍ය නිෂ්පාදන සැලසුම් කිරීම වැනි කාර්යයන් වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කරන ලදී. මෙම සහයෝගිතාවය තුළින් සෞඛ්‍ය රක්ෂණය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ ප්‍රතිචාරාත්මක බවට පත් කිරීමට උපකාරී වන අතරම සමස්ත අංශය පුරා විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරයි.

III සාධකය: ගෝලීය විශිෂ්ටත්වයට සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණවලට අදාළව ඇගයීම

ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගනිමින් ගෝලීය ආර්ථික උච්චාවචනයන් උකහා ගැනීමට ශක්තිමත් සහ ඔරොත්තු දෙන රක්ෂණ ක්ෂේත්‍රයකට හැකියාව ඇත. මාගේ ධූර කාලය තුළ විශේෂයෙන්ම නියාමන රාමුව ශක්තිමත් කිරීම, යහපාලනය වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් ලෙස අවදානම් කළමනාකරණය සහතික කිරීම වැනි ගෝලීය හොඳම භාවිතාවන් වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයට මග පෙන්වීමට මම කැපවී සිටිමි. මෙම ප්‍රවේශය මගින් රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කරන සහ තිරසර ආර්ථික වර්ධනයට සහාය වන, ස්ථාවර, විනිවිදභාවයෙන් යුත් සහ ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී රක්ෂණ ක්ෂේත්‍රයක් ගොඩනැගීමට ඉලක්ක කරයි.

ගෝලීය හොඳම භාවිතයන් අනුගමනය කිරීම: ඉන්දීය අධ්‍යයන වාරිකාව

2025 අගෝස්තු මාසයේදී, උපායමාර්ගික අධ්‍යයන වාරිකාවක් සඳහා ඉන්දියාව වෙත ගිය ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසකට මම නායකත්වය ලබා දුන්නෙමි. එම නියෝජිත පරිසරයේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඇතුළත් විය. මෙම නියෝජිත පිරිස ඉන්දීය රක්ෂණ නියාමන හා සංවර්ධන අධිකාරිය (IRDAI), රක්ෂණ තොරතුරු කාර්යාංශය (IIB) සහ අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ආයතන සමග සාකච්ඡා පැවැත්වීය. මෙම මෙහෙයුම හුදෙක් ආචාරශීලී බව පෙන්වීම සඳහා වූ සංචාරයක් නොවීය; වසර 2024 දී සෑම ඉන්දීය පුරවැසියෙකුටම රක්ෂණ ආරක්ෂාව සැපයීමට අපේක්ෂා කරන ඉන්දියාවේ විස්තීර්ණ ‘රක්ෂණ දැක්ම 2047’ යන මූලපිරීම මූලික කරගෙන ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීම අරමුණු කරගත් වැදගත් දැනුම හුවමාරු කිරීමේ ක්‍රියාවලියක් විය. ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රධාන නිර්දේශ අතරට අවදානම් පාදක අධීක්ෂණ සහ අවදානම් පාදක ප්‍රාග්ධන රාමු අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම, විනිවිදභාවයෙන් යුත් මූල්‍ය වාර්තාකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 17 අනුගමනය කිරීම, නව්‍ය බෙදාහැරීම් මාර්ග පුළුල් කිරීම, ප්‍රතිරක්ෂණ සහ ආයෝජන භාවිතයන් ශක්තිමත් කිරීම සහ කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඩිජිටල්කරණය, පාරිභෝගික ආරක්ෂාව සහ රක්ෂණ අන්තර්ග්‍රාහී බව ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වේ.

සරළ, සම්මත රක්ෂණ නිෂ්පාදන හඳුන්වා දීම

ශ්‍රී ලංකාව මුහුණ දෙන වඩාත්ම දැවෙන අභියෝගයක් වන්නේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මූල්‍ය ආරක්ෂණයෙහි පවතින පරතරයයි. අපගේ ජාත්‍යන්තර සම්බන්ධතා තුළින් ලබාගත් අවබෝධයන් උපයෝගී කර ගනිමින් අවිධිමත් අංශයේ සිටින ජනතාව ඇතුළුව අවදානමට ලක්විය හැකි සහ අවම සේවා ලැබෙන කණ්ඩායම් වෙත රක්ෂණාවරණය පුළුල් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද රක්ෂණ නිෂ්පාදන නිර්මාණය ප්‍රවර්ධනය කිරීමට අපි උපාය මාර්ග සකස් කරමින් සිටිමු.

අපගේ අවධානය දෙයාකාර වේ: එනම් රක්ෂණකරුවන් විසින් පිරිනමනු ලබන දැරිය හැකි, ඉහළ ප්‍රතිලාභ සහිත ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සහයෝගය සහිතව ප්‍රායෝගික ආරම්භයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දීමට මූලික පියවර ගැනීමයි. වාරික ගෙවීමට නොහැකි සිසුන්ට සහාය වීම සඳහා මුදල්මය දිරිදීමනා ලබා දීම පිළිබඳ සලකා බලනු ඇත. මෙම ප්‍රයත්නයන් තුළින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටින තරුණ වැඩිහිටියන්ගෙන් පටන් ගෙන, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට හැකි බව සහතික කිරීමට අපි අපේක්ෂා කරමු.

කර්මාන්ත මැදිහත්වීම් සහ සන්නිවේදනය ශක්තිමත් කිරීම

ඉහත කී ප්‍රධාන ප්‍රතිපත්තිමය සාධකවලින් ඔබ්බට ගිය අඛණ්ඩ සංවාදයක් සහ විනිවිදභාවයක් රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඇති කිරීමට අපි කැපවී සිටිමු. පර්යේෂණ සහ ප්‍රායෝගික දැනුම නිදහසේ ගලා යන බව සහතික කරමින්, ශාස්ත්‍රීය ප්‍රජාව සහ කර්මාන්ත වෘත්තිකයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අපි වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත්තෙමු.

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සමග එක්ව, රක්ෂණ අංශයෙන් පිටත අනෙකුත් කර්මාන්තවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළුව ආයතන ප්‍රධානීන් සමග සම්බන්ධ වීමට අපි ක්‍රියාකාරී පියවර ගනිමින් සිටින්නෙමු. විවිධ අංශ අතර සහයෝගීතාවය මගින් නව ඉදිරි දැක්මක් ගෙන එන අතර නව්‍ය රක්ෂණ විසඳුම් දිරිමත් කිරීම සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සිදු කරයි. අවසාන වශයෙන්, එය රක්ෂණ කර්මාන්තයේ අනුවර්තනය වීමේ හැකියාව, ප්‍රතිචාර දැක්වීම සහ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවයි.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණය: ආසියාවේ රක්ෂණය සහ විශ්‍රාම ඉතිරිකිරීම පිළිබඳ OECD/ADB ට මේස සාකච්ඡාව, 2026 ජුනි 2-3

ආසියාවේ රක්ෂණය සහ විශ්‍රාමික ඉතුරුම් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාව 2026 ජුනි 02 හා 03 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිතය. උපරිම වර්ධනයක් ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණවලට මග පෙන්විය හැකි වටිනා අවබෝධයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග එක්ව ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ආසියානු සංවර්ධන බැංකු ආයතනය (ADB) විසින් මෙම වටමේස සාකච්ඡාව සංවිධානය කරනු ලබයි. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ගෝලීය නියාමකයින්, කර්මාන්ත නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක් කරමින් නැගී එන ප්‍රවණතා, නියාමන නවෝත්පාදන සහ රක්ෂණ හා විශ්‍රාම රාමු වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කරනු ඇත. මෙම වට මේස සාකච්ඡාව ශ්‍රී ලංකාවට සිය භාවිතයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇගයීමට, කලාපීය හා ගෝලීය සහයෝගීතාව පෝෂණය කිරීමට සහ ඉලක්කගත ප්‍රතිසංස්කරණ සඳහා මග පෙන්විය හැකි වටිනා අවබෝධයන් ලබා ගැනීමට අද්විතීය වේදිකාවක් සපයනු ඇත.

ඉදිරි දැක්ම: අනාගතය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලබන වසරේ සිය 25 වැනි සංවත්සරය සමරන බැවින් අපගේ ජයග්‍රහණ පිළිබිඹු කිරීමට සහ ඉදිරි අභියෝග සඳහා සූදානම් වීමට මෙය සුදුසුම මොහොතකි. නූතන සහ ඵලදායී නියාමන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සඳහා අපගේ කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීම සහ ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ. අපගේ කණ්ඩායම ඉහළම වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, දැනුම හුවමාරුව සහ උපායමාර්ගික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ.

රක්ෂණ සමාගම් 29ක් සහ රක්ෂණ තැරැව්කරුවන් 80කට අධික සංඛ්‍යාවක් අධීක්ෂණය සහ නියාමනය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය, මූල්‍ය පද්ධතියේ වැදගත් හා සංකීර්ණ කොටසක් අධීක්ෂණය කිරීමේ දී, රක්ෂණ ඔප්පු හිමියන් ආරක්ෂා කිරීමේදී සහ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වැනි අනෙකුත් ප්‍රධාන මූල්‍ය නියාමන ආයතනවල නිලධාරීන්ට සමානව, අපගේ කාර්යය මණ්ඩලයද ජාතියේ මූල්‍ය රාමුව තුළ අත්‍යවශ්‍ය සහ ඉතා වගකීම්සහගත කාර්යභාරයක් ඉටු කරයි.

මනා දක්ෂතාවලින් යුතු පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමට සහ රඳවා ගැනීමට, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට පිරිනමනු ලබන වෙනත් ව්‍යුහයන්, ප්‍රතිලාභ සහ පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වැනි අනෙකුත් ප්‍රධාන මූල්‍ය නියාමකයන් සමග වරින් වර ගලපා ගැනීම අත්‍යවශ්‍ය වේ. රක්ෂණ කර්මාන්තය අධීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා බලය ලත් ප්‍රමුඛතම අධිකාරිය ලෙස ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ඉතා දක්ෂ හා කැපවූ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. රක්ෂණ ඔප්පු හිමියන්ගේ ආරක්ෂාව, රක්ෂණ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහ අංශයේ ප්‍රතිසංස්කරණ යන කොමිෂන් සභාවේ මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ අභිප්‍රේරණය සහ කැපවීම පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමට ක්‍රමානුකූල යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන විස්තීර්ණ යෝජනාවක් සකස් කිරීම මාගේ මිලන පියවරයි. මෙම මූලපිරීම තුළින් රක්ෂණ ඔප්පු හිමියන්ගේ ආරක්ෂාව, මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ සංවර්ධනය මෙහෙයවීමට හැකි තිරසර සහ ඉහළ කාර්යසාධනයක් සහිත නියාමන ශ්‍රම බලකායක් ගොඩනැගීමට මම අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව
11 වන මහල,
නැගෙනහිර කුළුණ
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
කොළඹ **01**

වෙබ් අඩවිය: www.ircsl.gov.lk	ඊමේල්: info@ircsl.gov.lk
දුරකථනය: 011 2396184 - 9	ෆැක්ස්: 011 2396190

Date: 24/11/2025